

**උරුම කළමනාකරණයේ ප්‍රාග්ධනය : 2013 වසරේ සිදු වූ පුරාවස්තු විනාශයන් පිළිබඳ  
ලතුරු මැද පළාත සහ පළාත සහ වයඹ පළාත ආශ්‍රිත අධ්‍යාපනයක්**

**කිරාන් වලින්ද අමරසිංහ**

පුරාවිද්‍යා අධ්‍යාපන අංශය, කැලණීය විශ්වවිද්‍යාලය  
kchali901@gmail.com

සංස්කෘතික උරුමය යන සංක්ලේෂය තුළ පුරාවිද්‍යාත්මක උරුමය සුවිශේෂී වැදගත්කමක් දරයි. මානවයාගේ සංස්කෘතික පරිණාමය ප්‍රකට කරන ද්‍රව්‍යන්මතක සාධකයන්ගෙන් එය සමන්විත වන වේ. මිනිසා විසින් නිපදවන ලද ද්‍රව්‍යන්, ඔහු විසින් පරිභෝරනය කොට ඉවත්තු ස්වභාවික ද්‍රව්‍යන්, හෝ වෙනත් ආකාරයකින් මානව ක්‍රියාකාරීත්වය හා සඟැඳී සැම හොතික සාධකයක්ම ඉහත දැක්වූ ද්‍රව්‍යමය සංස්කෘතියේ අංශයේ වෙති. පොදුවේ ගත්කළ පුරාකාති හෝ පුරාවස්තු යනුවෙන් මෙම ද්‍රව්‍යමය අවශේෂ හඳුන්වනු ලබයි. පුරාකාතින්හි දිරුසකාලීන පැවැත්ම කෙරෙහි පවත්නා බාධකයන් අතර මානව ක්‍රියාකාරකම් හේතුවෙන් පුරාවස්තුන්ට සිදුවන හානි ඉහළ මට්ටමක පවතියි. විශේෂයෙන්ම සිතාමතා පුරාවස්තුන්ට හානි පැමිණවීම එහිලා ප්‍රමුඛ ස්ථානයක් ගනියි. 2012 සිට 2013 යන දෙවර්ෂය ශ්‍රී ලංකාව තුළ පුරා වස්තුන්ට හානි පැමිණවීමේ සිද්ධීන්හි සිදු වර්ධනයක් පෙන්වුම් කළේය. මෙම අධ්‍යාපනයේ අරමුණ වන්නේ 2013 වර්ෂය තුළ පුරාවස්තු විනාශය වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ උතුරු මැද පළාත සහ වයඹ පළාතට අදාළව පුරාවිද්‍යාත්මක උරුමයට හානි සිදුකිරීමේ සිද්ධීන් පිළිබඳව විමර්ශනය කොට එහැඳු සිදුවීම් කෙරෙහි පාදක වූ හේතුන් පිළිබඳව හඳුනාගැනීම ය. මෙම අධ්‍යාපනය සඳහා දත්ත සපයාගැනීම ප්‍රධාන වශයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්තා වූ සිද්ධීන්ට අදාළ වාර්තා සහ එපි ඇසුරින් සිදුකෙරිණි. එයට අමතරව ප්‍රවත්පත්වල පළවු වාර්තා ද මේ සඳහා පාදක කරගනු ලැබේණි. 2013 වර්ෂය තුළ පුරාවිද්‍යා ආදාළත උල්ලංසනය කරමින් පුරාවිද්‍යා උරුමයට හානි පැමිණවීම් වැඩිම ප්‍රතිශතයක් සිදු වූ ඇත්තේ උතුරු මැද පළාත තුළ ය. වාර්තා වූ ඇති සම්භ්‍ය සිදුවීම් ප්‍රමාණය 122 කි. පුරාවිද්‍යා රක්ෂිත වශයෙන් ප්‍රකාශිත තුම් හෝ රක්ෂිත නොවන තමුන් පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් සහිත අවශේෂයන් විසිරී පවත්නා ස්ථානයන් ආශ්‍රිතව අනවසර කැණීම් බහුල සිදු වූ තිබේ. නිදත් වස්තු අත්පත් කරගැනීම මෙම අනවසර කැණීම්වල පරමාර්ථය බව පැහැදිලි ය. ලෝක උරුම වශයෙන් ප්‍රකාශිත පුරාවිද්‍යා ස්ථාන ද මෙම නිදත් සෞරුන්ගේ ග්‍රහණයට තත්ත්වීම මෙම ක්‍රියාවලියේ බරපතලකම් ප්‍රකට කරන්නකි. අදාළ ස්ථාන සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් නොපැවතීම ද නීතිවිරෝධී කටයුතුවල යෙදෙන්නන්ට උපකාරී වි තිබේ. වයඹ පළාත තුළ ද වාර්තා වූ මෙහැඳු සිදුවීම් පුරාවිද්‍යා උරුම කළමනාකරණ ක්‍රියාවලියේ පවත්නා දුබලතාවන් විශේෂ කරයි. පුරාවිද්‍යාත්මක උරුමයට හානි සිදුවීම් පිළිබඳව මෙම පළාත දෙක තුළින් වාර්තා වූ සිද්ධී විමර්ශනයේ දී පවත්නා නීතිමය රාමුවේ දුරවලතා මෙන්ම නීතිය නීසි ලෙස බලාත්මක නොවීම ද එයට හේතුවී ඇති බව පෙනෙයි. මූල්‍ය හා මානව සම්පත් හිගය මෙයට ප්‍රබල බලපෑමක් ඇති කරයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කෙටි කාල හා දිගුකාලීන පියවර ගැනීම අවශ්‍ය වන අතර එහිදී පරිපාලන සෙෂ්‍යයන්හි ඉහළම මට්ටමේ වෙනස්කම් සිදුකිරීම අනුව වන ආකාරය කරුණකි. ශ්‍රී ලංකා පුරාවිද්‍යාවේ කාලීන අවශ්‍යතාවය පුරාස්ථානයන්හි නව කැණීම් ඇරඹීම නොව අනාවරණය කරගෙන ඇති පුරාවිද්‍යාත්මක උරුමය නීසි ලෙස කළමනාකරණය කිරීම බැවි අවධාරණය කළ යුතු කරුණකි.

ප්‍රමුඛ පද : උරුමය, උරුම කළමනාකරණය, උතුරු මැද පළාත, වයඹ පළාත